



09 ජේෂ්‍යිය

විද්‍යාව

ශේකය 18: ස්වාහාවික ආපදු

I කොටස

- නිවැරදි පිළිතුර යටින් ඉරක් අදින්න.

01. ශ්‍රී ලංකාවට සුළු සුළං අවධානම වැඩිම මාස වන්නේ,

- | | |
|------------------------------|--------------------------|
| (1). මාර්තු - අප්‍රේල් ය | (3). පෙබරවාරි - මාර්තු ය |
| (2). නොවැම්බර් - දෙසැම්බර් ය | (4). ඔක්තෝබර් - ජූලි ය |

02. සුළු සුළගක ඇස පිළිබඳ අසත්‍ය ප්‍රකාශය වන්නේ,

- | | |
|---|---|
| (1). සුළු සුළගේ මැද ඇති කළ පාට වෘත්තයයි | (2). ඇස වටා කළ වලාකුල සමුහයක් ඇත |
| (3). ඇස තුළ තද සුළං සහ අධික වැසි පවතී | (4). ඇස යම් ප්‍රදේශයක් පසු කරන විට සුළං තැන |

03. සුළං වර්ගයක් නොවන්නේ,

- | | | | |
|----------------|--------------|---------------------|------------|
| (1). වයිශ්‍යන් | (2). හරිකේන් | (3). නිවර්තන වාසුළු | (4). නිගයය |
|----------------|--------------|---------------------|------------|

04. භුම් කම්පා පිළිබඳ අසත්‍ය ප්‍රකාශය වන්නේ,

- | | |
|------------------------------------|--------------------------------|
| (1). පොලුවේ ඇතිවන ප්‍රහාල කම්පනයකි | (3). භු තැටි මායිම් අසල සුළභවේ |
| (2). උල්කාපාත වැටීම නිසා හටගනියි | (4). භු තැටි වලනය නිසා සිදුවේ |

05. ශ්‍රී ලංකාව පිහිටා ඇති භු තැටියේ නම,

- | | |
|------------------------------|--------------------------|
| (1). ඉන්දු භු තැටිය | (3). පිළිපින භු තැටිය |
| (2). ඕස්ට්‍රොලියානු භු තැටිය | (4). කැරිබියානු භු තැටිය |

06. භුම් කම්පාවකදී එක් තැටියක් අනෙක් තැටිය යටත ගමන් කිරීම,

- | | |
|--------------------------|----------------------------|
| (1). අහිසරණ තැටි මායිම ය | (3). තීරයක් තැටි මායිම ය |
| (2). අපසරණ තැටි මායිම ය | (4). අන්වායාම තැටි මායිම ය |

07. භුම් කම්පාවක ප්‍රබලතාවය මතින උපකරණය වන්නේ,

- | | | | |
|--------------------|-------------------|---------------|-------------------|
| (1). භු කම්පන මානය | (2). රිචිටර මාපකය | (3). අනිලමානය | (4). තත්පරයට මේටර |
|--------------------|-------------------|---------------|-------------------|

08. සුනාම් සම්බන්ධ අසත්‍ය ප්‍රකාශය වන්නේ,

- | | |
|--|---|
| (1). තරංගය ගැමුරු මුහුදේදී හානිකර නොවේ | (2). තරංගය වෙරළේදී ඉතා උස්ව තැගේ |
| (3). මුහුදු පතුල නායාම් නිසා හටගනියි | (4). ගැමුරු මුහුදේ ඇති යාත්‍රාවලට හානි කරයි |

09. සුනාම් ඇතිවීමට හේතුවන භූමි කම්පා හට ගන්නේ,
- (1). සාගර පතලේ ය
 - (2). තැටෑ මායිම් තුළ ය
 - (3). වෙරල ආසන්නයේ ය
 - (4). ගොඩිම කන්තාරවල ය
10. වර්තමානයේ ස්වාහාවික ආපදා බහුල වීමට හේතුව වන්නේ,
- (1). ගෝලිය උණුසුම ඉහළයාම ය
 - (2). හරිතාගාර වායු බහුල වීම ය
 - (3). වායුගෝලිය දූෂණය
 - (4). ඉහත සියල්ලම

II කොටස

01. භූමි කම්පා මගින් මිනිස් ජීවිත හා දේපලවලට විශාල ලෙස හානි සිදුවේ. භූමි කම්පාවලට ප්‍රධාන හේතුව භු තැටෑ වෙනයයි.
- A. i. භු තැටෑ පිහිටා ඇත්තේ පාලීවියේ කුමන ස්ථිරයේද?
 - ii. ඒවා වෙනය වීමට හේතුව පහදන්න.
 - iii. භු තැටෑ වෙනය වන අකාර 3ක් නම් කරන්න.
 - iv. භූමි කම්පාවක ප්‍රබලතාවය මනින උපකරණය හා ඒකකය නම් කරන්න.
 - v. ලෝකයේ වැඩිම භූමි කම්පා ඇතිවන ප්‍රදේශය කුමක්ද?
- B. ලැවිගිනි නිසාද විපත් සිදුවේ.
 - i. ගෙන්නක් ඇති වීමට තිබිය යුතු සාධක 3ක් ලියන්න.
 - ii. ලැවිගිනි නිසා සිදුවිය හැකි හානිදායක තත්ත්වය කුමක්ද?
02. A. i. නියගය යනු කුමක්ද?
- ii. නියගයක් සඳහා බලපාන මූලික කරුණු 2ක් සඳහන් කරන්න.
 - iii. නියගයක් වර්ධනය වීම සඳහා බලපාන මිනිස් ක්‍රියාකාරකම් 3ක් ලියන්න.
 - iv. එල්නිනෝ ආවරණය යනු කුමක්ද?
- B. i. සුනාමියක පෙර සලකුණු 2ක් සඳහන් කරන්න.
 - ii. හදිසි විපතකදී රට වැකියා වෙනුවෙන් උදුවු කරන මධ්‍යස්ථානය කුමක්ද?
03. මිනිසාට බලපාන ස්වාහාවික ආපදා බොහෝ ඇත. සුළු සුළං එවැනි ආපදාවකි.
- A. i. සුළු සුළං ඇතිවන ආකාරය පහදන්න.
 - ii. සුළු සුළං ඇතිවීමට හේතුවන සාධක 3ක් ලියන්න.
 - iii. සුළු සුළං නිසා සිදුවිය හැකි හානි 2ක් ලියන්න.
- B. භූමි කම්පා නිසා සුනාම් හටගැනීම සිදුවේ.
 - i. ඒ හැර සුනාම් ඇතිවීමට හේතුවන ස්වාහාවික සිදුවීම් 3ක් ලියන්න.
 - iii. වෙරෙල්දී සුනාම් රු හානිදායක වන්නේ ඇයිදුයි විද්‍යාත්මකව පහදන්න.

04. හිස්තැන් සඳහා සුදුසු වවන වරහන තුළින් තෝරා ලියන්න.

(ඉන්දු-මිස්ටේලියා, පැසිගික්, පීචින අවපාතයක්, සමකය මත, හු කම්පන රේඛය,

නිවර්තන වාසුලි, නැගෙනහිර, තුනක්, රිවිටර පරිමාණය, සුලි සුලං)

- i. පාලීවියට ආසන්න වායුගොශලයේ ඇතිවන අඩු පීචින ප්‍රදේශයක් තවදුරටත් වර්ධනය වූවහොත් බවට පත්වේ.
- ii. සුලි සුලං ඇති තොවේ.
- iii. ශ්‍රී ලංකාවට බලපෑ සුලි සුලං වැඩිපුරට ඇතුළේ ඇත්තේ වෙරළ ප්‍රදේශයෙනි.
- iv. පාලීවියේ සමකයට ආසන්න ප්‍රදේශයට ලැබෙන සුරුය ගක්තිය ලොව පුරා බෙදාහරින ප්‍රධාන යාන්ත්‍රණය ය.
- v. ශ්‍රී ලංකාවට බලපාත්තේ සුලි සුලං ය.
- vi. හු තැටි මායිම්වලදී එකිනෙකට සාපේශ්‍යව හු තැටි වලනය වන ආකාර හඳුනාගෙන ඇතේ.
- vii. වැඩිම හුම් කම්පා සංඛ්‍යාවක් සිදුවී ඇත්තේ හු තැටි මායිම් ප්‍රදේශයේය
- viii. ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ හු තැටියේය.
- ix. හු කම්පන පිළිබඳ තොරතුරු ස්වයංක්‍රීයව සටහන් කෙරෙන උපකරණය
- x. හු කම්පන රේඛය මගින් සටහන්වන තොරතුරු සාමාන්‍ය මිනුමක් ලෙස ඉදිරිපත් කිරීම මගින් සිදුවේ.